


ජයනාසුනෙක අකුතගාටා යනු ලෝක ප්‍රකට ජපන් කෙටිකතාකරුවෙකි. වෝකියෝ අගනුවර කියේ බම් දිස්ත්‍රික්කයේ උපන් ඔහුගේ පළමු වන කෙටිකතාව 'රෘජ්‍යමොන්' ය. ස්වකීය ප්‍රථම කෙටිකතාවෙන් ම ලෝ පතල වූ ඔහු ලෝක කෙටිකතා ඉතිහාසයේ නොමැකෙන නමක් සලකුණු කළලේ බකයෙකි. ජයන්ත්වීමලස්නයන් විසින් පරිවර්තන හදුවත පාඨයි නම කෙටිකතා එකතුවෙහි එන තොරෝක්කේව' අකුතගාටාගේ විශිෂ්ට නිරමාණයයි.



මධ්‍යවාරා සහ අතම් අතර කුඩා දුම්රිය මාර්ගයේ වැඩි පටන් ගන්නා විට රුයෝහෙයිගේ වයස අවුරුදු අවකි. රුයෝහෙයි හැම දිනෙක ම කම්කරුවන් වැඩි කරනු බැලීමට නගරාන්තයට ගියේ ය. තොරෝක්කේවලින් කුණු කසල අදිනවාට වැඩි වැඩික් එහි නො වී ය. ඔහු එහි ගියේ ඒ කාර්යය තැරුණීමට ආයා කළ හෙයිනි.

තොරෝක්කේවේ පිටිපස කසල ගොඩික් අසල කම්කරුවෝ දෙදෙනෙක් සිටෙනෙ සිටිති. තොරෝක්කේව කන්දක සිට පහළට එන බැවින් එය වේගයෙන් බසී. එහි බක්කිය, වේගය නිසා වෙවුලයි. කම්කරුවන්ගේ කඩා කෙළවර පට පට ගා සුළුගට වැදෙයි. එහි තුනී ගරාදි ගැටීම් නිසා තැමී යයි. ඒ දෙස පරීක්ෂාවෙන් බලා සිටින රුයෝහෙයිට තමාටත් කම්කරුවකු වන්නට ඇත්තම් සි සිතේ. විටෙක හේ එක් වරක් වත් කම්කරුවන් සමග තොරෝක්කේවේ යන්නට ලැබේවා සි පතයි. තොරෝක්කේව නගරය අසලට පැමිණෙන් ම පොලොව තැනිතලා නිසා වේගය අඩු වී ඉතුළු ම නවති. එවිට කම්කරුවෝ කඩිසර ලෙස ඉන් ඉවතට පැන කසල හැලි; ඉන් පසු එය කන්ද ඉහළට තල්ලු කිරීමට පටන් ගනිති. තොරෝක්කේවේ තැග යැමට නොහැකි වුවත් තල්ලු කිරීමට වත් ඉඩ ලැබේ යැයි රුයෝහෙයි බලාපොරාත්තු වූයේ මෙවැනි අවස්ථාවක දි ය.

රුයෝහෙයි පෙබරවාරි මාසයේ මූල් හරියේ එක් සන්ධානවක නගරාන්තයෙහි තොරෝක්කේව නවතා තිබුණු තැනෙට ගියේ ය. ඔහු තමාට අවුරුද්දකින් බාල තම සහෝදරයා ද සහෝදරයාගේ වයසේ ම සිට අසල්වැසි ලමයකු ද කැටුව ගියේ ය. බක්කිවල මඩ කැටී ගැසී තිබුණු තොරෝක්කේව කීපයක් පේළියට නවතා තිබෙනු දක්නට ලැබේ. හේ වට්ටි බැලී ය. කම්කරුවන්ගෙන් කිසිවෙක් එහි නො වී ය. ඔවුහු තිදෙනා දෙනිඩියාවෙන් අන්තිමට නවතා තිබුණු තොරෝක්කේව තල්ලු කිරීමට පටන් ගත්. තල්ලුවෙන් රෝද

කරකැවෙන්නට විය. රෝදවලින් නිකුත් වූ ගබඳය මුලින් රයෝහේයි තැකි ගැන්වූ නමුත් ඒ ගබඳය දෙවනු ව ඇසුනු විට ඔහුගේ බිය පහ ව ගියේ ය. අත්පාඩි හයේ බලයෙන් එය රේල් පිළි දිගේ ඉහළට හෙමින් තල්පු වී ගියේ ය.

තොරොක්කෝව යාර විස්සක් පමණ තල්පු වී ගිය පසු ඔවුන් කෙතරම මහන්සි ගත්ත ද කන්ද නිසා ඉන් ඔබ්බට රථය සෙලවිය නොහැකි විය. ඇතැම් විටෙක රථය ආපසු තල්පු වූයේ ඔවුන් තිදෙනා සමග ය. තම පරමාරථය ඉටු කර ගැනීම සඳහා පැමිණි දුර ප්‍රමාණය හොඳට ම සැහේ යයි සිතු රයෝහේයි “වරෝල්ලා, ගොඩවෙයල්ලා” සි බාල ප්‍රමිතින් දෙදෙනාට සන් කම්ලේ ය.

මවුහු තිදෙනා තොරොක්කෝවේ එල්ලි ගත්ත. එය හෙමින් හෙමින් ඇදෙන්නට වන. ක්‍රමයෙන් වේගය වැඩි විය. අන්තිමේ දී තොරොක්කෝව පිළි මත ඉගිලෙන්නට පටන් ගත්තේ ය. ඉදිරි පස දරුණුනය රයෝහේයිගේ ඇස් ඉදිරියෙහි දිග හැරී දිසුයෙන් දෙපසට ඇදිණි. සන්ධා මාරුතය ඔහුගේ දෙකමුම්ලිනි ගැටී ගියේ ය. වෙවුලන තොරොක්කෝව ඔහුගේ දෙපා යට නැරී ය. රයෝහේයිගේ සතුට උතුරා යන තරම් විය.

මිනිත්තු කිපයක් ඇතුළත දී තොරොක්කෝවේ ගමන් වේගය ක්‍රමයෙන් අඩු වී නැවතුණේ ය. “වරෝල්ලා, ආයත් තල්පු කරමු.”

රයෝහේයි බාල ප්‍රමිත දෙදෙනා සමග නැවතත් තොරොක්කෝව තල්පු කිරීමට සූදානම් විය. රෝද යන්තම් සෙලවුණා පමණි. ඔවුන් පිටු පසින් අඩු ගබඳයක් ඇසිණි. ඉක්තිති ව මහන් හඩක් රෘති දුන්නේ ය.

“උඩිලා ඔතන මොක ද? කවුද උඩිලාට ඔය තොරොක්කෝ අල්ලන්න කිවුවේ?” වැඩට අදින කබල් ජැකටුවක් යල් පැනපු පිදුරු තොප්පියක් ඇදගත් උස කමිකරුවෙක් ඔවුන් අසලින් සිට ගත්තේ ය. ‘මේ අමුත්තා කවුදැ’ සි හදුනා ගන්නා විට ඔවුන් සිටියේ යාර විස්සකටත් වඩා ඇත ය. එවිට ඔවුහු දුවන්නට වූහ. රයෝහේයි ආපසු ගෙදර දුවන විට වැඩපාල අසල තොරොක්කෝ රාජියක් දක්නට ලැබුණ ද ඔහුට නැවතත් ඒවා පැදිමට නො සිතිණි. සුළුගට වෙවුලමින් තිබුණ පිදුරු තොප්පිය, ඔහු රවා බැඳු හැරී, රයෝහේයිට නිතර ම සිහියට නැගුණේ ය. එහෙත් කාලයාගේ ඇවැමෙන් ඒ හැරීම ද අතුරුදහන් ව ගියේ ය.

දස දිනකට පමණ පසු එක් සැන්දැවක රයෝහේයි, වැඩි කරන පෙදෙසහි තමා සම්පයට එන තොරොක්කෝ නරඹුම් සිටියේ ය. එක් තොරොක්කෝවේ ඉතා උස කසල ගොඩක් විය. දෙවැනි තොරොක්කෝවේ සිල්බර කදන් පටවා තිබුණේ ය. තරුණයේ දෙදෙනෙක් මේ විශේෂ තොරොක්කෝව තල්පු කරමින් සිටියහ. ඔවුන් දුටු සැශෙනුකින් ම ‘ඔවුන් භා මිතු වීමට ලැබුණෙන්ත’ සි රයෝහේයිට සිතිණි. ‘ඔවුන් මට කැළසන එකක් නැහැ’ සි හේ සිති ය; එස් සිතා ඔවුන් දෙසට දිවුවේ ය.

“යාඝ්වා, මාත් තල්පු කරන්න උද්ධු වෙන්න ද?”

“හොඳයි, හොඳයි, එනවා.”

රයෝහේයි බලාපොරාත්තු වූ පරිදි, ඔවුන්ගෙන් එකෙක් - ඉරි වැටුණ කමිසයක් ඇද සිටි මිනිසා - හිස නමා ගෙන තොරොක්කෝව තල්පු කරන ගමන් විනිත ලෙස පිළිතුරු දුන්නේ ය. රයෝහේයි මිනිසුන් දෙදෙනා අතරට වී පුළුවන් තරම් ගක්තිය යොදා

තොරොක්කෝට තල්ලු කිරීමට පටන් ගත්තේ ය.

“උගුට පුගක් හයිය තියෙනවා නේ, ලමයෝ” කන අද්දර සිගරවිටුවක් රඳවා ගෙන සිටි අනෙක් මිනිසා ද රයෝහෙයිට ප්‍රශ්නයා කළේ ය.

වැඩි කාලයක් ගත නොවී ම පල්ලම ලගා විය. ‘තවත් තල්ලු කරන්න උච්චනා නැහැ’ සි කවර මොජාතක ඔවුන් කියවේ දේශී රයෝහෙයි නොසන්සුන්කමින් පසු විය. එහෙත් කම්කරුවේ දෙදෙනා පෙරට වඩා තරමක් ගිරිරය සාපුරු ව තබා ගෙන වචනයකුද නොකියා දිගට ම තල්ලු කර ගෙන ගියහ. රයෝහෙයිට තම අදහස තව දුරටත් සගවා ගෙන සිටිය නොහැකි විය. හේ බයෙන් බයෙන් “තව තල්ලු කරන්න දැ?” සි ඇසුවේ ය.

“හොඳයි, හොඳයි” ඔවුනු දෙදෙනා ම පිළිතුරු දුන්හ.

ඔවුන් ඉතා විනිත යැයි රයෝහෙයි සිතුවේ ය. යාර පන්සියයක් හයසියයක් පමණ ඉක්මවූ විට නැවතත් කන්ද ලගා විය. මාරුගය දෙපස ම ජමනාරම් වතු දක්නට විය. ඉදී රන් වන් වූ ජමනාරම් ගෙඩි මත හිරු රස් වැටී තිබිණි.

ඔවුනු ජමනාරම් වතු අතරින් කදු මුදුනට තොරොක්කෝට තල්ලු කළහ. එතැන් සිට වුයේ තද බැස්මකි. ඉරි කම්සය හැද සිටි මිනිසා “වරෙන්, වරෙන්, පැනපන්” සි හඩ නගා කියේ ය. රයෝහෙයි ඇසිල්ලකින් ම රථයට පැන්නේ ය. ඔවුන් සියලු දෙනා ම රථයට නැගුණු පසු තොරොක්කෝට පිළි දිගේ වේගයෙන් පහළට බසින්නට විය. ජමනාරම් සුවඳ ඔවුන්ට ආස්‍රාණය විය. රයෝහෙයිගේ කඩාය පවතෙහි ලෙළ දුන්නේ ය.

‘තල්ලු කරනවාට වඩා නැගිලා යන එක හරි ජේක්. ආපසු එන කොටත් කවුරු හරි තල්ලු කරනවා නම් පුගක් තැන් නැගිලා යන්න පුළුවන්.’ මෙවැනි නොයෙක් අදහස් මහුගේ සිත තුළට වැදුණේ ය.

තොරොක්කෝට දෙපස වූ උණ පදුරු වෙත උං වෙත් ම කුමයෙන් එහි වේගය අඩු වන්නට විය. තිදෙනා නැවතත් එය තල්ලු කිරීමට පටන් ගත්හ. උණ පදුරු වන ලැහැබෙකට පරිවර්තනය විය. මග දිගට ම වැටී තිබුණ වියලි කොළවලින් පිළි සම්පූර්ණයෙන් ම වැසි තිබුණේ ය. ඔවුන් කදු මුදුනට පැමිණි විට කදු ගැට අතරින් මුහුද දිස් විය. බොහෝ දුර ගොස් ඇති බව රයෝහෙයිට වැටහුණේ එවේලෙහි ය.

තිදෙනා නැවත ද තොරොක්කෝටට නැග ගත්හ. එය මුහුදට වම් පසින් වන ලැහැබේ අතු පතර යටින් දිවෙන්නට විය. කෙසේ වුව ද රයෝහෙයිට පෙර දී මෙන් තොරොක්කෝ පැදිමේ වෙන්දය මෙවර නො ලැබිණි. මහුට එය ආපසු හරවා ගැනීමට තරම් සිත් විය. එහෙත් එහි ගමන අවසන් වන තුරු ආපසු නොහැරෙන බව හේ විශ්වාස කළේ ය.

තොරොක්කෝට නැවතුණේ ය. ඔවුන් සිටියේ පිදුරු සෙවණි කළ තේ පැන් හලකට මුහුණ ලා ගෙන ය. එය අසල ම පස් කණ්ඩි කඩා වැටුණු කන්දක් විය. තේ පැන් හල තුළට පිටිස කම්කරුවන් පිළිදකු පිටෙහි එල්ලා ගත් ගැහැනියකගෙන් තේ ඉල්ලා ගෙන නිවාඩු පාඩුව එහි රස බලනු දක්නට ලැබිණි.

රයෝහෙයි නොසන්සුන් ගතියකින් තොරොක්කෝට වටා සක්මන් කළේ ය. තොරොක්කෝ සැසියේ මුදුනෙහි දෙපස ලි පුවරුවල තැවරුණු මඩ තටුව වේලී කැටී ගැසි තිබුණේ ය.

මිනිත්තු කිපයකට පසු කනේ සිගරවිටුවක් ගසා ගෙන සිටි මිනිසා තේ කඩයේ සිට අවුත්

කඩදාසියක ඔතන ලද සූකීරි වගයක් ඔහුට දුන්නේ ය. රයෝහෙයි කිසිදු හැඟීමක් නැති ව ආචාර ගියාට මෙන් ‘ස්ත්‍රීයි’ කිවේ ය. එහෙත් තමා කොතරම් දරදුවූ වී දැයි පසු ව ඔහුට වැටුහුණේ ය. එහි වරද හරිගස්සන්නට මෙන් හේ සූකීරි විකක් කටට විසි කර ගත්තේ ය. බුමිතෙල් ගදක් ඔහුට දැනුණේ නිසැකයෙන් ම ඒ කඩදාසිය නිසා විය යුතු ය.

තිදෙනා ම තොරොක්කෝව යළිත් තල්පු කරන්නට වුහ. රයෝහෙයිගේ අත් තොරොක්කෝව මත තිබුණු නමුත් සිත යොමු වී තිබුණේ වෙනත් දේවල් කෙරෙහි ය.

මුවහු අනෙක් පාර්ශ්වයෙහි කදු පාමුලට අගා වුහ. එතින් ද මුලින් කි තේ පැන් හල වැති කඩයක් තිබුණේ ය. කම්කරුවන් එය තුළට ගිය පසු රයෝහෙයි තොරොක්කෝවහි වාචිගෙන ‘ආපසු ගෙදර යන්නේ කෙසේ දැ’දි සිතන්නට විය. මිදි වැළැ මත වැටුණු බසින හිරුගේ ආලේකය කුමයෙන් අඩු වන්නට විය.

‘දැන් නොදට ම හවස් වෙලා’ මේ අදහස පහළ වූ විට ඔහු නොදුවසිලිමත් විය. හේ තම කරදරවලින් සිත වෙන අතකට යොමු කිරීමට මහන්සි ගත්තේ ය. තොරොක්කෝවේ රෝදවලට පයින් ගැසුවේ ය. තමාට බැරි බව දැන දැන ම මුළු කේත්තිය ම යොදා එය තනියම තල්පු කිරීමට සැරසුණේ ය.

කම්කරුවේ ‘ආපසු පැමිණ’ “ප්‍රමාදෝ ඉක්මනට ගෙදර දුවපන්. අපි අද රේ මෙහි තතර වෙනවා” සි කිහ. “උම් තවත් ගෙදර යන්න පරක්ෂා වුණෙන් අම්මලා තාත්තලා කලබල වෙනවා.”

රයෝහෙයි මොහොතක් පුදුමයට පත් ව බලා සිටියේ ය. ඒ වන විට ඇදිරි වැටී අවසාන ය. ගිය අවුරුද්දේ ඔහු ඉවාමුරා දක්වා පැමිණයේ ය. අද පැමිණි දුර රට වඩා සතර ගුණයකින් පමණ වැඩි ය. ඔහුට මේ දුර ප්‍රමාණය තනියම පයින් යැමට සිදු වන්නේ ය. මේ හැම කරුණක් ම ඔහුගේ සිත විනිවිද ගියේ ය. රයෝහෙයිගේ ඇස්වල කදුඩා පිරුණේ ය හැඩිමෙන් පලක් නැති බවත් මෙය රට අවස්ථාව නොවන බවත් ඔහුට කල්පනා වූයේ ය. ඔහු තරුණ කම්කරුවන් දෙදෙනාට යම්තම් ආචාර කොට රේල් පිළි දිගේ දුවන්නට පටන් ගත්තේ ය. විටෙක ඔහු රේල් පිළි මත දිවුවේ තොත්තු වූවාක් මෙනි. සූකීරි මුල ඉරී විසිරෙන බව ඔහුට දැනුණේ ය. හේ ඉතිරි වික ද ඉවතට විසි කළේ ය. පාවහන් යුවුල ද ගැල වී විසි වන්නට ඉඩ හැරියේ ය. මේස් පමණක් ඇති ව දුවන ඔහුගේ දෙපතුල්වල බොරපු ඇති තරමක වේදනා ඇති වුව ද දෙපාවලට ඉතා සැහැල්පු බවක් දැනුණේ ය. හේ කදු මුදුනට දිවුවේ ය. වම් පසින් මුහුද දිස් විය. කදුඩා ධාරා දෙකම්මුල් දිගේ වැගිරෙන් ම හිස දෙපසට ගැස්සි ය. හේ නිර්භිත වීමට මහන්සි ගත්තේ ය. එහෙත් ඔහුගෙන් ඉඩේ ම සුසුම් පිට විය.

ඔහු උණ වනය මැදින් වේගයෙන් දුවන විට බැස යන හිරුගේ රස් දුරවරණ වෙමින් තිබෙනු කදු මතින් දරුණය වූයේ ය. රයෝහෙයිගේ සිත දැන් නොදට ම අවුල වී ගොස් ය. සමහර විට එසේ වූයේ ගමන් මාර්ගය වෙනස් වූ නිසා විය යුතු ය. දරුණ පරදේස් වෙනස් ඩීම ඔහුගේ සිත නොසන්සුන් බවට පත් කළේ ය. ඔහුගේ ඇශ්‍රම් බිජැයෙන් තෙන් ව තිබිණි. ඔහු ඇද සිටි කබාය ඒ අවස්ථාවහි මහත් කරදරයක් වූයෙන් ඒ ගලවා වේගයෙන් විසි කළේ ය. බලාපොරොත්තු සුන් වූ හේ දිගට ම දුවන්නට වන්නේ ය.

ඡමනාරම් වත්තට ලං වන විට නොදට ම ඇදිරි වැටී තිබිණ. ඇතැම් විට ලිස්සමින් ඇතැම් විට ගල්මුල්වල හැපෙමින් දුවන අතර “මගේ පණ නොනැසී ඉතිරි වුණෙන් ඇති” සි රයෝහෙයි තමාට කියා ගත්තේ ය.

නගරාන්තයෙහි වැඩපොල අදුරේ ම රයෝහේයිට දිස් වූයේ ය. එවිට ඔහුට කැශැසීමට සිත් විය. එහෙත් හේ දිගට ම දිවුවේ ය.

නගරයට පිවිසි විට පහන් දැල්වෙමින් තිබිණි. වතුර අදින ගැහැනු ද ගොවිපොලේ සිට වැඩ නිම කොට තම නිවෙස්වලට යන මිනිස්සු ද රයෝහේයි හති දම දමා දුවනු දුටහ. 'මොක ද කාරණේ?'දි ඔවුනු ඇසුහ. ඔහු කිසිවක් නොකියා බඩු ගබඩාව ද බාබර සාපුළුව ද ආලෝකයෙන් බබලන තවත් නොයෙක් ගෙවල් ද පසු කළේ ය.

ගෙදර ඉස්සරහ දොර ලැඟට පැමිණි විට රයෝහේයිට හැඳීම වළක්වා ගත නොහැකි විය. ඔහු හඩුනු ඇසු මවත් පියාත් ඔහු වෙත දුව අහ. මව ඔහු ලං කර ගෙන යම් කිසිවක් කිවා ය. එහෙත් රයෝහේයි අතපය විසි කරමින්, ඉකි බිඳිමින් දිගට ම හඩුන්නට විය. ඔහු බෙරිහන් දෙනු අසා අහල පහළ ගැහැනු කිප දෙනෙක් කළවරේ ම එතැනට රොක් වූහ. ඔහුගේ දෙමාපියන් මෙන් ඔවුනු ද හැඳීමට කාරණය කුමක් දැයි විමසුහ. ඔවුන් කුමක් ඇසුවත් ඔහු ඒ ගණනකට නොගත්තේ ය. ඔහු දිගට ම ඇඩුවේ ය.

ඒ සා විශාල දුරකතරක සිට දුව එද්දී දැනුණු තනිකම කොතොක් හැඳුව ද සිතින් බැහැර නොයන බව පසු ව රයෝහේයිට වැටහුණේ ය.



1. තොරාක්කේටෙවන් කසල අදින කම්කරුවන් දුටු රයෝහෙයිගේ පැතුම වූයේ කුමක් ද?
2. රයෝහෙයි නොඉවසිල්ලෙන් බලා සිටියේ කෙබඳ අරමුණක් ඉටු කර ගැනීමේ අනිලාජයෙන් ද?
3. තොරාක්කේට් තල්ල කරමින් සිටි තරුණයන් දෙදෙනා සමග මිතු විය යුතු යැයි රයෝහෙයි සිතුවේ කුමක් නිසා ද?
4. තරුණයන් දෙදෙනා ඉතා විනිත යැයි රයෝහෙයි සිතුවේ කුමන හේතු නිසා විය හැකි ද?
5. රයෝහෙයි තරුණයන් සමග බොහෝ දුරක් පැමිණ ඇති බව හැගවෙන කොටස කෙටිකතාවෙන් උපුටා ලියන්න.
6. කුමයෙන් රයෝහෙයිගේ සිතෙහි වූ සතුට පහ ව යන්නට බලපෑ හේතු ලෙස ඔබ දැකින්නේ මොනවා ද?

ලුබිත අන්තර්ගති

1. 'මිදි වැළැ මත වැළුණු බසින හිරුගේ ආලෝකය කුමයෙන් අඩු වන්නට විය' යන පරිසර වර්ණනාවෙන් රයෝහෙයිගේ සිත විනිවිද දැකිය හැකි ය. මේ පිළිබඳව ඔබේ අදහස ලියන්න.
2. මෙම නිරමාණය ඔස්සේ කතුවරයා ලමා මනස විනිවිද දැකීමට සමත් ව තිබේ. ඉහත ප්‍රකාශය විමසන්න.

නාට්‍ය පිටපත් රචනය

පහත දැක්වෙන්නේ 20 වන සියවසේ පරුමනියේ විසු සුප්‍රසිද්ධ නාට්‍යකරුවකු වන බරමෝල්ට් බිරෝජ්ට් විසින් රචිත ද කොකේසියන් වෝක් සර්කල් නම් නාට්‍යයේ පරිවර්තනයක් ලෙස හෙත්රි ජයසේන මහතා විසින් නිෂ්පාදනය කරන ලද භූණුවටයේ කතාව නම් නාට්‍යයේ අවසාන අංකයයි. විසි වන සියවසේ ලෝක නාට්‍ය ක්ෂේත්‍රයේ ග්‍රේෂ්‍යතමයා බිරෝජ්ට් බව බොහෝ විවාරකයන්ගේ පිළිගැනීම සි.

නාට්‍ය පිටපත් රචනය පිළිබඳ අවබෝධයක් ඔබට ලබා දීම මෙහි අරමුණයි. ඒ සඳහා ප්‍රථමයෙන් මෙහි දැක්වෙන නාට්‍ය කොටස කියවා බලන්න.

හුණු වටයේ කතාව

2 වන අංකය

පොත් ගරු : අසනු මැන දැන් අයුරු විසඳුව
විහාගය නඩු පදුරුවා ගැන
කමුද යන වග තියම මැණිය
උපකාරයෙන් ඩුණු වළල්ලේ

(නුකා තුවර විනිශ්චය ගාලාව. පසුපසින් හේවායන් විසින් ලදරු මයිකල් වේදිකාව හරහා
ගෙන යනු ලබයි. දරුවා තොපෙනී යන තුරු හෙලි අමෝරා ගත් හේවායේ දොරටුව
අසල ගෘහා නවතා ගෙන සිටිති. පෙර මාලිගයේ අරක්කැම් ස්ත්‍රීය ද ගෘහා සමග වෙසි.
ඇතින් තොයෙක් ගබඳ අහස රත් පැහැ ගෙන ඇත)

ගෘහා : (ගෙන යනු ලබන දරුවා දෙස ඇසි පිය තො හෙලා
බලා සිට) දැන් හිට ම තිරිති සි මගේ දරු පැටියා. දැන්
පුළුවන් තතියම අතපය සේද් ගන්වත්!

අරක්කැම් ස්ත්‍රීය : උඩ වාසනාවන්ති! මොයා තියම තැබුකාරයෙක් තොමෙයි.
කෙහෙල්මලක්වත් තොදන්න බෙබද්දෙක්, අසවක් කියලා.
මහා පල් තොරු හිටන් මොගෙන් බෙරිලා ගිහින්
තියෙනව. සල්ලිකාරයො උණත් අත පුරා පගා තොදන
හිත්ද ද කොහොද සාක්කි පටලවා ගෙන දුජ්ජ්‍රත් ඇයෙයා
බොහෝ ම ලෙහෙසියෙන් බෙරිල යවාපු වෙලාවල්
තියෙනව.

ගෘහා : අද නම් මට හැම පිහිටක් ම ඕනෑ වේවි.

අරක්කැම් ස්ත්‍රීය : මට තේරෙන්නේ නැ උඩ මොනවට මේ ගැන මේ හැරි
වද වෙනව ද කියල, උඩී දරුවෙකුත් තොමෙයි කොට!
රටත් හපන් මේ වගෙ කාලෙක!

ගෘහා : මමයි හැඳුවේ! ඒ හිත්ද මගයි දරුව!

අරක්කැම් ස්ත්‍රීය : උඩ කළුපනා කලේ තැදේද ඩිංගක් මේ ගැනී ආපහු
ආවොත් මොනව වේවි ද කියල?

ගෘහා : මුලින් මම හිතුවේ ආපහු ආවොත් දරුව ආපහු දෙනවා
කියල. රට පස්සේ මං හිතුව ආපහු එන එකක් නැ කියල.

අරක්කැම් ස්ත්‍රීය : උඩ මහා මෝඩ කෙල්ලෙක්. ඒත් කමක් නැ. උඩී හිත
හොඳ හිත්ද මම ඕනෑ එහෙකට දිවුරන්නම්. (සයිමන්
සඡාවා ඇතා එනු දැක) ඒත් උඩ සයිමන්ට කලේ බරපතල
වැරදේක්. මම කතා කළා එයා එක්ක. එයාට තේරෙන්නේ
නැ මේ පටලුවිල්ල.

ගෘහා : (මහු එනු දැක) එයාට තේරෙන්නේ නැත්තම් මට දැන්
වෙලා නැ ඕව කියා දිදි ඉන්න.

අරක්කැම් ස්ත්‍රීය : දරුව උමේ නෙමෙයි කියල එයාට තේරෙනවා. ඒත් උම් කසාද බැඳු ගෙන ඉන්න නිසා මැරෙන තුරු ආයෝ එයාට උම්ව ලබා ගන්න බැං කියන ඒක තේරෙන්නේ නැං එයාට!

(ගෘහජා, සයිමන් එනු දැක ඔහු භා සිනාසේයි.)

සයිමන් : (අපලට විත් බකුසු ලෙස) මම මේ ඇත්තිට කියන් ආවෙ දරුව මගේ ය කියල මම දිවුරන්න සූදානම් බවයි.

ගෘහජා : පිං අයිති වෙයි සයිමන්!

සයිමන් : ඒ එක්ක ම මම කියන්න ආවෙ, ඒ නිසා මම කිසි දෙයක් බලාපොරාත්තු නොවන බව?

අරක්කැම් ස්ත්‍රීය : මොනව බලාපොරාත්තු වෙන්න ද? දන්නේ නැදේද එයා කසාද බැඳුල බව?

සයිමන් : අපි දැන්නව. ඔය හැටි මතක් කර දෙන්න ඕනෑ නැ ඒ ගැන!

(හේවායෙක් පැමිණෙයි)

හේවායා : කො? කොහො ද නඩුකාරය? කවුරුත් එහෙම දැක්ක ද නඩුකාරයාව?

හේවායෙක් : (අඛුලතින් විත්) නඩුකාරය නැ. පුවු කබලකුයි හිස් වයින් රෝග්ගුවකුයි ඇර වෙන මොකවත් නැ ගේ හරියෙවත්!

(නවාලියා සහ පිරිස පැමිණෙයි.)

නවාලියා : එක හොඳකට තියෙන්නේ, සාමාන්‍ය යක්ක නැ මෙතන. මට ඉවසන්න බැං උන්ගේ දාචිය ගද. එක නැහැයට දැනීව්ව හැරියෙ මට හිසේ ඇම්ම අල්ලනව!

1 වන නීතිඥයා : කියන කරන දේ ගැන කරුණාකර රිකක් පුවේසම් වෙන්න ඕනෑ, අපට වෙන නඩුකාරයෙක් ලැබෙන තුරු.

නවාලියා : මම මොක්ක කිවිවේ නැ ඉලෝක් සුබොලාචිසේ! මම හරි අදරෙයි මිතිස්සුන්ට! අහිංසක දුෂ්පත් මිතිස්සුන්ට! ඒ ගොල්ලන්ගේ දාචිය ගද තමයි මට රුස්සන්නේ නැත්තේ!

2 වන නීතිඥයා : වැඩි සෙනගක් ඉන්න එකක් නැ. අහල පහළ තව ම කැරලි කොළාහල නිසා මිතිස්සු තව ම ගෙවල් ඇතුළේ.

නවාලියා : (ගෘහජා වෙත) අර ඉන්නේ ඒකි ද?

1 වන නීතිඥයා : පිං සිද්ධ වෙයි මැතිනිය, ආදිපාදනුමා අලුත් නඩුකාරයෙක් පත් කරන තුරු අපි රිකක් කට පුවේසම් කර ගෙන ඉන්න ඕනෑ. මේ නඩුකාරයට එහෙම ඇහුණෙන් ඔහාම දේවල් කියනව, අපට හොඳට හිටින්නේ නැ එක. අපි හැම දෙයක් ම යොදා තියෙන්නේ අලුත් නඩුකාරයෙක් පත් කරන්න.

(තවත් හේවායෝ පැමිණෙකි.)

ඇරක්කාම් ස්ත්‍රීය : නඩුකාරයා අසංඛක් නොවෙයි නම් අර ගැනී මෙහෙකටත් උණි කෙසේස ගලවල අර ගෙන!

(හේවායන් බාල්කයක් මත තොක්බුවක් ගැට ගසනු පෙනේ. යදුම්වලින් බදිනු ලැබූ අසංඛක් හා ඡ්‍රව්‍ය ගෙන එනු ලබති. ගොවියෝ තිදෙන පසුපසින් එති.)

හේවායෙක් : ගලවපල්ල මූග ලෝගුව මූ එල්ලන්න ඉස්සර! (මහු අසංඛක්ට අතින් අනී. ගොවියෝ හා හේවායෝ අසංඛක්ගේ ලෝගුව ඉවත් කරති. ඔහුගේ කිලිටි යට ඇඳම් පෙනේ. තව එකක් ඔහුට පයින් ගසයි.)

තවත් හේවායෙක් : (අසංඛක් තල්ලු කරමින්) ඔහු අල්ලපල්ල නඩුකාර පීජ්පයක්! ("අල්ලපියවි" "දිපියවි" ආදිය කියමින් ඔහු අසංඛක් එහාටත් මෙහාටත් තල්ලු කරති. අසංඛක් වෙහෙයින් බිම වැවේ. එවිට ඔහු උස්සා තොක්බුව අසලට ගෙන යනු ලැබේ.)

නවාලියා : (අත්පොලුසන් දෙමින් මේ සියල්ල දෙස බලා සිට) හොඳ වැඩි! මට පේන්න බැරැව හිටිය යය මූසලයව!

අසංඛක් : (මහුණෙන් ලේ පෙරමින්) මට මොකන් පේන්නෙන නැංු මට දිපල්ල රේදි කැල්ලක්!

හේවායෙක් : මොනව ද තමුසෙට බලන්න ඔහු?

අසංඛක් : තොපිව, බල්ලනේ, තොපිව! (මහු අතින් ලේ පිස දමා ගනී) බල්ලනේ, තොපිට සුබ උදෑසනක් වේවා! බලාපල්ලා තොපි ලැග තව බුටි සපත්තුවක් එහෙම තියෙනව ද කියල මට පයින් එකක් අනින්න!

(කෝජ්රේල් කෙනෙකුත් සමග දුව්ල කැවරුණ අසරුවෙක් එයි. ඔහු හම් බැගයකින් ලියවිල්ලක් එළියට ගනී. එය ගෙන අවට බලා)

අසරුවා : නවත්තපල්ලා! මහ ආදිපාදත්තමාගෙන් සන්දේශයක් අරගෙනයි මේ ඇවිත් ඉන්නෙන අපුත් ම පත් කිරීම් ගැනී!

කෝජ්රේල් : (ගුගුරමින්) නිශ්චති වෙනු!

අසරුවා : තුකා තුවර නඩුකාර පද්ධිය සම්බන්ධ ව මහා ආදිපාදත්තමා මේ විධියට පත්වීමක් කර තියෙනව: "මේ රටට ඉතා ම දායාබර වූ ජ්‍යේතියක් ගැලුවීම හේතු කොට ගෙන එක්තරා පුද්ගලයෙක්, තුකා තුවර අසංඛක් නමැති පුද්ගලයාව අපි විනිශ්චයකාර පද්ධියට පත් කරනව." කෝ ඒ පුද්ගලයා?

ඡ්‍රව්‍ය : (අසංඛක් දක්වමින්) අර ඉන්නෙන් තමයි!

කෝජ්රේල් : (ගුගුරමින්) තොපිට ඔල්මාද හැඳිල ද? මොකක් ද මේ කරන්නෙන්?

හේවායෙක් : සමා වන්න! අසංඛක්තමා විනිශ්චයකාර පද්ධියේ තමයි

හිටියේ! නමුත් මෙන්න මේ ඉඩම් හිමියන්ගේ පැමිණිල්ලක් නිසා මහා ආදිපාදනුමාට විරැද්ධ කෙනෙක් හැටියට හිතාගෙන මෙහෙම කරන්න සිද්ධ වුණේ.

කොස්පේරල් : (ගොවීන් පෙන්වා) ඇදන් පලයල්ල මූල හිර ගෙට. (මුවහු ගෙන යනු ලබති. යන අතර මුවහු නැම් නැම් ආචාර කරති) බලා ගතිල්ල මිට පස්සේ එහෙම අසඩක් විනිශ්චයකාරතුමාට හිරහැරයක් කර තිබුණෙන්!

(කොස්පේරල් සහ අසරුවා පිට වෙති.)

අරක්කැම් ස්ත්‍රීය : (ඡ්‍යුවාට) අරය අප්පුඩ් ගැහැවිවා. නඩුකාරය දැක්ක නම් එහෙම, බලාගතන්න පුළුවන් සෙල්ලම්!

1 වන නීතියාය : මෙක හරි ම විපත්තියක්!

(අසඩක් සිහි මුද්‍රණ වී සිටි. ඔහුට යළින් නඩුකාර ලෝගුව පලදුවනු ලැබේ. ඔහු වැනි හේවායන් වෙත යයි.)

හේවායෙක් : මබතුමාට අවශ්‍ය දෙයක් එහෙම තියෙනව ද?

අසඩක් : තියෙනව! ඉදළ හිටල තොපි එකකුගේ හොමිබට පයින් පාරක් දෙන්න! (ඡ්‍යුවා දක්වා) මම මොහුව නිදහස් කරනවා. (ඡ්‍යුවාගේ යදම් මුදනු ලැබේ) ගිහින් ගෙනෙවී මට රතු වයින් ජෝගුවක්, හොඳ සැර ජාතියෙන්. (ඡ්‍යුවා පිට වෙයි. හේවායන්ට) පලයවි යන්න මෙතනින්! මට නඩුවක් විසඳන්න තියෙනවා. (ඡ්‍යුවා වයින් රැගෙන එයි. අසඩක් එය එක පුස්මට බොයි) මගේ පුව කකියනව! (ඡ්‍යුවා නීති පොත ආසනය මත තබයි. අසඩක් එහි වාඩි වෙයි. (වට පිට බලා රවමින්, අත දිගු කර) මම ගන්නවා!

(කළඹල ව කසුඩුසුවක් පැවැත්වූ පැමිණිලිකාරයෝ සැනසිලි සූසුම් හෙළමින් සිනහ පහළ කරති. මුවහු රහස් කියනු පෙනේ.)

අරක්කැම් ස්ත්‍රීය : අපොයි දෙයියනේ!

සයිලන් : පිහි දියෙන් ලිදක් පුරවන්න බැහැ කියනව!

නීතියායෙක් : (අසඩක් අසලට එමින් - නැගී සිටින අසඩක් සන්තේෂයෙන් අත පා ඔහුගෙන් මුදල් ලබයි.) මහ විකාර නඩුවක් මහා අධිකරණතුමනි! විත්තිකාරය දරුවෙක් හොරකම් කර ගෙන ගිහින් දැන් ආපහු දෙන්න බැ කියනව.

අසඩක් : (ගසජා වෙත අත දිගු කරමින්) හ්ම්! හොඳ කඩවසම් තැනැත්තියක්. (මහු සන්තේෂයෙන් මුදල් අතගා සාක්ෂුවට දමා ගතිමින් වාඩි වෙයි.) මම නඩුව ආරම්භ කරනව. නැම කෙනෙකුගෙන් ම සත්‍යය බලාපොරාත්තු වෙනව! (ගසජාට) විශේෂයෙන් ම මේ තැනැත්තියගෙන්!

- 1 වන නීතියා : මහා අධිකරණතුමනි, පැරණි කියමනක් තියෙනව රුධිරය ජලයට වඩා දැඩිය කියල. මේ මහගු කියමන...
- අසබක් : රට කළින් මහාධිකරණය දැන ගැනීමට සතුවෙයි මුන්නැහෙගේ ගාස්තුව කියද කියල.
- (1 වන නීතියා පූදුම වී බලා සිටි. අසබක් ඇගිලි අතුල්ලා යලින් ඉතියෙන් අසයි.)
- 1 වන නීතියා : මේ ප්‍රශ්නය රිකක් අසාමාන්‍ය ප්‍රශ්නයක් මහාධිකරණතුමනි, ඒන් දැන ගන්න අවශ්‍ය ම නම්, මගේ ගාස්තුව රිදී පන්සියයි.
- අසබක් : දැන ගැනීමට අත්‍යවශ්‍ය ම කාරණයක්! හ්ම්, දැන් කියමු අර රුධිරය ගැන කතාව.
- 1 වන නීතියා : (නැමි ආචාර කරමින්) එහෙමයි, මහාධිකරණතුමනි, මහාධිකරණතුමනි, සැම බැමිමකට ම වැඩිය තද බැමිමක් තමයි රුධිර බැමිම. මවක් දරුවකුත් අතර ඇති රුධිර බැමිම! රට වඩා උත්තරීතර බැමිමක් මුළු ලෝක ධාතුවේ ම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති. මහාධිකරණතුමනි, මවකගේ ඇකෙයෙන් දරුවෙක් උදුරා ගන්න පුළුවනි ද? දරා සිටිය හැකි ක්‍රියාවක් ද එය? ප්‍රෝමෝ වේදනාවෙන් පිළිසිද ගත් දරුවා මවක් විසින් සිය ගර්හයේ උසුලා සිටිනු ලබනව. ඇගේ ලෙයින් දරුවා පෙශීමෙන් කරනු ලබනවා. වේදනාවෙන් දරුවා බිභි කරනු ලබනවා. මහාධිකරණතුමනි, වනයේ සැරිසරන කුළුතර ව්‍යාපු දෙනුව පවා සිය දරුවා නැති වූ විට ගෙෂක ගින්න දරා ගනු බැරි ව කැලැව දෙවනත් කරනවලු! මුළු ස්වභාව ධර්මයා ම....
- අසබක් : (කතාව නවතමින් ගෘහ්‍යාට) මොනව ද මේ වැළැවාරම් ගැන යුත්මතියට කියන්න තියෙන්නේ?
- ගෙවා : දරුව මගේ!
- අසබක් : හ්ම්, එව්වර ද කියන්න තියෙන්නේ? යුත්මතියට ඒක මප්පු කරන් පුළුවන් වේවි කියල මං බලාපොරොත්තු වෙනවා. එතකොට යුත්මතිය හිතන්නේ ඔය වවන දෙක අහල මේ දරුවෙගේ අයිතිය යුත්මතියට මම පවරා දේ ය කියල, ඒ?
- ගෙවා : මම මට පුළුවන් හැරියට දරුව හදා ගන්නා. මං බඩිගින්නේ තිබුබේ නැ දරුවට. පුළුවන් දෙයක් කන්න බොන්න දුන්න. භැම තිස්සේ ම වගේ කොහො හරි වහලක් යට ඉන්න සැලැස්සුව. මම උණ බටවලින් සෙල්ලම් බුඩු හදා දුන්න දරුවට. මගේ අන්ත් තිබුණු කුවිටු දෙක වියදුම් කරල කිරී වික අරන් දුන්න. අහල පහල ලමයින් ඒක්ක

සයේවු සරුවල් නොකර හොඳින් ඉන්න ඉගැන්නුව. පොඩි කාලේ ඉදල ම වැඩ පළ කරන හැටි කියා දුන්නා. ඒත් තව ම ඇඛිත්තන් පැටියා!

- 1 වන නීතියාය :
- මහාධිකරණතුමනි, ඔබතුමාට ජේනව ඇති මේ තැනැත්තිය මේ දරුවා සම්බන්ධ ව කිසි ම ලේ නැකමකට හිමිකම් නොකියන බව.
- අසඩක් :
- මව් ඔව්, මට ජේනව.
- 1 වන නීතියාය :
- එහෙමයි මහාධිකරණතුමනි, මහාධිකරණතුමනි, මම තමුන්නාන්සේගෙන් බැගැපත් ව ඉල්ලා සිටිනවා මේ දරුවාගේ මටට - මේ සියුමැලි කාන්තාවට වචනයක් කතා කරන්න ඉඩ දෙන්න කියා. ස්වාමියාත් නැති ව, දරුවාත් අහිමි ව, ගොකයෙන් පිඩිත වූ අවාසනාවන්ත ස්ත්‍රීයක් මේ නටාලියා අභ්‍යන්තරීලි මැතිනිය!
- නටාලියා :
- (සෙමින්) මට අත් වී ඇති දරුණු ඉරණමින් මිදිමට මේ දරුවා නැවත ලබා දෙන ලෙස ඔබතුමාගෙන් යටහත් ව ඉල්ලා සිටිනව, නඩුකාරතුමනි, මටක් වශයෙන් මම වින්ද වේදනා, හිරිහැර! තිදි නැතිව ගත කළ...
- 2 වන නීතියාය :
- (කඩා පනිමින්) මේ ස්ත්‍රීයට සලකන හැටි ඉතා ම තින්දිත සි. මිය ගිය ඇගේ ස්වාමිපුරුෂයගේ මාලිගාවටත් ඇතුළු වෙන්න ඉඩක් නෑ මේ ස්ත්‍රීයට! වතුපිටිවල ආදායම ඇතිරිලා! කිසි ම හිතක් පුපුවක් නැතිව ඇට කියනව ඔවුන්න හිමි කුමාරය නැතිව ඒ කිසි දෙයක් නැතිව ඇට දෙන්න බැ කියල. කිසි ම දෙයක් කර ගන්න බැ මේ මනුස්සයට කොළු පැටිය නැති තින්ද! නීතියායන්ට වත් ගෙවා ගන්න විදියක් නෑ!

(මේ වචනවලින් කළබල වූ 1 වන නීතියා ඔහු වැළකීමට අතින් සංඟා කරන විට)

මගේ මිතු ඉලෝ සුබොලාඩිසේ, මොක ද අපි මේ කාරණාව එම් කළ ම ඇති වැරද්ද? අභ්‍යන්තරීලි වතුපිටිවලට අයිතියක් නැදේද මිය කොළු පැටියට වගේ ම මේ මනුස්සයට?

- 1 වන නීතියා :
- කරුණාකර ඉදගන්න සන්දා ඔබොලාඩිසේ! මේ ගැන සඳහන් නො කරන්න අපි එකග වුණා. (අසඩක්ට) මහාධිකරණතුමනි, අභ්‍යන්තරීලි වතුපිටි සම්බන්ධ ව ප්‍රශ්නයකත් තියෙනවා තමයි මේ නඩුවෙ තින්දුව උඩ. ඒත් රට වඩා පෙරමුණේ තියෙන්නෙන අර මම කලින් කිවිව වගේ මේ මටක් පිළිබඳව ඇති මානුෂික බේදවාවකය සි. දැන් ඩිංගකට ඉස්සර වෙලා මේ තැනැත්තිය හද කම්පා

වන විදියට ඔබතුමාට පෙන්වා දීපු පරිදි මේ මයිකල් අඛණ්ඩවිල්ලි නමැති දරුවා මෙම වතුපිටි ධන සමඟාරයට උරුමකාරයා වුණුන් තොවුණන් ඒක තොමෙයි මහාධිකරණතුමානි ප්‍රයෝගය. මේ මවකගේ හදවත ඇතුළත බුර බුරා තහින දුක් ගින්දරයි!

- | | | |
|-----------------|---|--|
| අසඩක් | : | කරුණාකර පොච්චකට නවතින්න. වතුපිටි පිළිබඳව බේදවාවකය ගැන කඩා කරන කොට මහාධිකරණතුමාගේ පුදුව පත්තු වෙනව, පිරිසිදු මනුෂ්‍ය හැඳීම් පිළිබඳ සංකේතයක්! |
| 2 වන නීතියා | : | එහෙමයි මහාධිකරණතුමානි, දරුවා යැගෙන ගිය මේ ස්ථිර දරුවාගේ මව තො වන බව ඔහ්පු කිරීමට අපි සූදානම්. මහාධිකරණය ඉදිරියේ අපි ඒ කරුණු දැන් ඉදිරිපත් කරනවා. අධිකරණතුමානි, කිසියම් අවාසනාවන්ත සිදුවීම් වැළක් නිසා මයිකල් අඛණ්ඩවිල්ලි කියන මේ දරුවා මාලිගා බේමේ දමා යන්න සිද්ධ වුණා ඔහුගේ මවට - මේ මහග කාන්තාවට - කැරෙල්ලට බයේ ඇ පැන යන අවස්ථාවේ දී! ගෘහා තමැති අර ඉන්න මෙහෙකාර ස්ථිර එදා ඒ පාස්කු ඉරිදා දවසේ මේ දරුවා අසල ගැවසුණ බව... |
| අරක්කැම් ස්ථිරය | : | ස්වාමිදු කළේපනා කළේ ගෙනියන ඇඳුම් ගැන විතරයි. |
| 2 වන නීතියා | : | (එය තො තකා) රට අවුරුද්දකට පමණ පසු මේ ගෘහා කියන ස්ථිරය කදු ප්‍රාන්තයට පිවිසුණා මේ දරුවන් සමග. එහි දී ඇ ආවාහයක් කර ගත්ත. |
| අසඩක් | : | කොහොම ද යුෂ්මති කදු ප්‍රාන්තයට ගියේ? |
| ගෘහා | : | මං ගියේ පයින්. දරුව මගේ! |
| සයිලන් | : | දරුවගේ පියා මමයි විනිශ්චයකාරතුමානි, |
| අරක්කැම් ස්ථිරය | : | දරුවා බලා ගත්තේ මමයි හාමුදුරුවනේ රිදී පහකට! |
| 2 වන නීතියා | : | මේ මිනිසා මේ තැනැත්තිය සමග විවාහ ගිවිස ගත් තැනැත්තෙක්. එම නිසා ඔහුගේ සාක්ෂි වැදගත් නැ මහාධිකරණතුමානි! |
| අසඩක් | : | කදු ප්‍රාන්තයේ දී ආවාහ කර ගත්තේ උඩිව ද? |
| සයිලන් | : | නැ විනිශ්චයකාරතුමානි, ඇ ආවාහ කර ගත්තේ දුප්පත් ගොවියෙක්! |
| අසඩක් | : | (ගෘහාට) ඇයි යුෂ්මතිය එහෙම කළේ? මේ මිනිනා හොඳ මදි ද? |
| ගෘහා | : | මං කසාද බැන්දේ මේ දරුවා නිසා. දරුවට තො තෙම් ඉන්න ගෙදරක් උවමනා නිසා. (සයිලන් දක්වා) මෙයා යුද්දේදට ගිහින් හිටියේ. |

- අසඩක් : දැන් ඔහුට යුෂ්මතිය ව්‍යවමනා කරනව, ඒ?
- සයිලන් : මම සාක්ෂි වශයෙන් කියන්න සතුවුයි.....
- ගෘහා : (කෝපයෙන්) මම දැන් නිදහස් ගැනීයෙක් නෙමෙයි භාමුදුරුවනේ!
- අසඩක් : එතකොට මේ දරුව? ද්‍රිඩන් ලබා ගත්ත දරුවෙක් තෙදේ? (ගෘහා නිය්ග්‍රැඩ් ය) මම එක ප්‍රය්‍රාන්‍යක් අහනව යුෂ්මතියගෙන්. කොයි විධියෙ දරුවෙක් ද මේ දරුවා? කාලකණ්ඩියෙකුගේ කාලකණ්ඩි පැටියෙක් ද? එහෙම නැත්තම් වැදගත් පවුලක එකෙකුගේ පැටියෙක් ද?
- ගෘහා : (කෝපයෙන්) දරුවා සාමාන්‍ය පැටියෙක්.
- අසඩක් : මං අහන්තෙ නම්බුකාර පෙනුමක් එහෙම තිබුණ ද මූල ඉදල?
- ගෘහා : මම දන්තෙ නැ මූණ මැද නහයක් තිබුණා!
- අසඩක් : හ්ම, ඒක බොහෝම වැදගත් උත්තරයක්. හ්ම, මම වැඩිදුර යන්තෙ නැ. (විත්තියට) උමිලගේ බොරු තව කොතෙකත් අහන්තෙ නැ මම! (ගෘහාට) විශේෂයෙන් ම උමිල බොරුවලට කන් දෙන්තෙ නැ මම! උමිල ඔක්කොම භොරු! මම දන්නව උමිලගේ සෙප්පඩ විෂ්ජා!
- ගෘහා : (කෝපයෙන් හිටි හැටියේ) අපිත් දන්නව ඔහේගේ සෙප්පඩ විෂ්ජා. අපි දැක්ක අර පැත්තෙන් හම්බ වුණ පොදිය!
- අසඩක් : නිය්ග්‍රැඩ් වෙනු! උමෙන් මොකුත් ගත්තෙ නැතෙ මම!
- ගෘහා : (අරක්කුම් ස්ත්‍රීය ඇ වැළැක්වීමට උත්සාහ කරන අතර) මට දෙන්න දෙයක් නැ.
- අසඩක් : හරි! හරියට හරි! හිගන්නන්ගෙන් කිසි දෙයක් නැ මට. ඒත් නීතිය ඕනෑ උමිල හැමෝට ම. උමිල මස් රාත්තලක් ගන්න යන කොට සල්ලි ගෙනියනවා. මා ප්‍රගත එනව යුක්තිය ලබා ගත්ත අත් දෙක වන වනා, මලුවුන්ගේ දානෙට එනව වගේ!
- සයිලන් : (උස්හඩින්) අශ්වයට ලාඩම් ගහන කොට කකුලේ ඉන්න මැස්ස අණ්ඩ ඉස්සුවුලු!
- අසඩක් : (අහියෝගය සන්නේපයෙන් පිළිගනිමින්) මූළ පල්ලේ තියෙන මුතු ඇවේට වැඩි වට්නවලු ගොම ගොඩ් තියෙන දොඩ ඇවේ!
- සයිලන් : “හොඳ අපුරු ද්වසක් - යමු බිජි බාන්න” කිවිවලු ඩීම පණුව!
- අසඩක් : “මගේ ස්වාමීයා මම සි” කිවිව ලු මෙහෙකාරයා. කියල

- තමන්ගේ ම බෙල්ල කපා ගත්ත ලු!
 සයිලන් : “උමල මගේ දරුවෝ” කිවිවූ සාර්තුමා. මිනිසුන්ට කියල,
 උන්ගේ හිස ගසා දැමීම ලු!
 අසඩක් : මෝඩියගේ තරක ම සතුර තමාම ලු!
 සයිලන් : වාතයට නහයක් නැති ලු!
 අසඩක් : උසාවියේ අසහා වචන පාවිචිවි කළාට රිදී දහයක් දඩ
 ගහනව. නීතිය මොකක් ද තේරේවි එතකොට!
 ගෙඹා : මිනි මරන නීතියක් මේක! අපට මෙහෙම සලකන්නේ
 අපි දුප්පත් පින්ද, අපි ලග දාචිය ගද ගහන නිසා, අර
 අබ්බාත් උන්නැහෙල ඉන්න අයට වගේ අපට සං පිළි
 නැති නිසා!
 අසඩක් : ඔව්. ඒ කතාව හරි!
 ගෙඹා : දරුව අර උන්දැට දෙන්න ඔහේට මිනැ කරල තියෙනවා.
 ඒත් උන්දැ දන්නේ නැ දරුව තෙමා ගත්තම රේද්ද මාරු
 කරන්න වත්. එව්වරට සුකොමලයි උන්දල!
 අසඩක් : ඒකෙත් කිසියම් සත්‍යයක් තියෙනව. ඒ වුණත් රිදී විස්සක්
 දඩ ගහනව අසහා දේ මතක් කළාට උසාවියේ!
 ගෙඹා : විස්ස තිහ උණන් මට කමක් නැ. මම කියල
 දෙන්නම් ඔහේගේ නීතිය ගැන. ඔහේ දන්න ඉටි ගෙචියක්
 නැ නීතිය ගැන. ඔහේ නිකම් බෙරි වෙව්ව ලුණු බිකක්!
 (වක්කඩ කැඩුවාක් සේ) මොකද්ද ඔහේට තියෙන
 යුතුකම අපට මේ විධියට නින්දා කරන්න? හරියට ඔහේ
 නඩුකාරකම වින්නමු අම්මගෙන් අරගෙන ආව වගේ!
 ඔහේ නඩුකාරයෙක් වුණේ පරණ පිතක් පල දිල! ඔහේ
 පගාකාරයෙක්! කුණු ගොච්චල් අව්ස්සන කැරපාත්තෙක!

(අසඩක්ගේ මූහුණ ප්‍රිතියෙන් පිමින් තිබෙනු පෙනේ. මූහු නැති සිට යූත්තිය ගෙන මෙසයට
 ගසයි. එහෙත් එසේ කරනුයේ ගෙඹාගේ කථාවේ වේගයට අනුතාලය තබන්නාක් මෙනි.)

මගේ උගුර කකියනව, නැත්තම් මම යුත්ත් තවත් දේවල්
 කියන්න ඔහේ ගැන. ඔහේට යුත්ත් මගේ දරුව අරගෙන
 උන්දලට භාර දෙන්න මම දුප්පත් අහිංසක ගැනීයෙක්
 නිසා. ඒත් ඔහේ නඩුකාරයෙක් නොමෙයි, තක්කඩියෙක්!
 මගේධියෙක්! පුළං බෝලයක්! වාත පිළිපයක්!
 (අැය වෙහෙසින් හති ලනු පෙනේ)

- අසඩක් : (වාචි වෙමින්) හ්ම, ඒ කථාවට රිදී තිහක් දඩයි. මෙතන
 තැබැරුමක් කියල හිතුව ද ඔය විදියට කථා කරන්න? ඒ
 කොහොම වුණත් යුත්මතියෙන් නඩුව මම විකකට කල්
 දමනව. කෝ අර දික්කසාදයක් ඔහැය කියපු ජෝඩුව?

- (හවුවාට) ගෙනෙමු ඒ දෙන්නව. මේ නඩුව විනාඩි පහලොවකට කල් දමනව මම.
- 1 වන නීතියා : (නවාලියාට) දැන් බය වෙන්න දෙයක් නෑ. නඩුව අපේ අත්. ආයෝ වෙන සාක්ෂියක් ඕනෑ නෑ!
- අරක්කැම් ස්ත්‍රීය : (ගෘහාට) මෝඩ කෙල්ල! ඔන්න උඩ වැශේ වල් කර ගත්ත! දැන් ඉතින් දරුව ලැබෙන්නේ නෑ උඩට.
- නවාලියා : පළුවා, කෝ මගේ ඔබිකොලාං කුප්පිය?
- (ඉතා මහලු යුවුලක් එති.)
- අසඩක් : මම ගත්තව! (මහලු අයට එය නොතේරේ.) මට ආරංචිය මුන්දැලට දික්කසාදයක් ඕනෑය කියල. කොට්ඨර කල් ද මුන්දැල බැඳුල දැන්?
- මහලු ස්ත්‍රීය : අවුරුදු හතුහයි හාමුදුරුවන්.
- අසඩක් : මොක ද දික්කසාද වෙන්න හේතුව?
- මහලු මිනිහා : මට මෙකිව රැස්සන්නේ නෑ හාමුදුරුවන්!
- මහලු ස්ත්‍රීය : මටත එහෙමයි හාමුදුරුවන්!
- අසඩක් : කවද ඉදල ද?
- මහලු ස්ත්‍රීය : මුල ඉදල ම හාමුදුරුවන්!
- අසඩක් : නොදිය, මම ඒ ගැන කළුපනා කරල තීන්දුව දෙනව තව රිකකින් මේ අනික් නඩුව ඉවර වුණා ම.

(හවුවා ඔවුන් ආපසු ගෙන යයි.)

හ්ම මට දරුව බලන්න ඕනෑ. (ගෘහා අසලට කැදවා, කාරුණික ව මෙන් ඇය වෙත නැමි) උඩ බොහෝම අපුරු කථාවක් කළා. ඒත් මේ දරුව උඩේ නෙමෙයි බව මට ජේනවා. ඉතින් උඩේ උණා ය කියල යෝදියෙ උඩ කැමති නැද්ද දරුව පෝසත් වෙනවට? උඩ මේ දරුව උඩේ නෙමෙයි කියල කියාපු හැරියෙ දරුවට මාලිගාවක් හමු වෙනවා. අස්වගාලේ අස්පයා ලැබෙනව! දාරකඩ හිගත්නා ලැබෙනව! යුද්ධේට හේවායා ලැබෙනව! මොක ද කියන්නේ? උඩ කැමති නැද්ද දරුව පෝසත් වෙනවට?

(ගෘහා නීත්තිවිදය.)

- පොතේ ගුරු : කෝප වූ දැරිය කටින් පිට නොකර සිතින් සිතු දේ මෙසේ ය:
- ඇති මුත් මිණි මුතු අබරණ
දිනු මුත් සම්පත් අපමණ
වුව හොත් රජ නපුරු වෙත්

රුදු වග වලසුන් විලසේ
 උඟ මිනිහෙක් වෙයන් පුතේ
 කුස ගිනි වෙයි එක ම සතුරු
 අදුරට බිය වෙයන් පුතේ
 හිරු එළියට බිය නොම වී!

- අසබක් : ස්ත්‍රීය, උඟේ අදහස් මට වැටහෙනව!
 ගෘෂණා : (හිටිහැටියේ ම උස් හඩින්) මම දෙන්නේ නැ මගේ දරු පැටියව! මමයි උඟ හැඳුවෙ! උඟ මාව අදුනනව!
(ඡ්‍යුවා දරුවා රගෙන එයි.)
 නවාලියා : දරුව ඇදගෙන ඉන්නේ කඩමාලු!
 ගෘෂණා : ඒක ඇත්ත නෙමෙයි. මට වෙලාවක් තිබුණේ නැ අප්‍රත් ජංගිය අන්දන්න!
 නවාලියා : උඟ මූඩුවක ද කොහො ද මේකි ඉදල තියෙන්නේ!
 ගෘෂණා : (නිමි හිමි නැති කෝපයෙන්) මම ර්‍රේයෙක් නෙමෙයි.
 මෙතන ඉන්තව එහෙම අයත්! කොහො ද ඔහේ දරුව දාල ගියේ පැනල යන කොට?
 නවාලියා : හිටපිය මං නොට පෙන්නන්න වනවර පෙරේති!
 (ඇය ගෘෂණා වෙත කඩා පැනීමට තැන් කරයි. නීතියුවරු ඇය නතර කර අල්ලා ගෙන සිටිති) මේකි පටට හෙරක්.
 මේකිට කස පාර දෙන්න ඕන මෙතන ම!
2 වන නීතියා : (ඇගේ මුව අතකින් වසමින්) සුකොමල නවාලියා
 මැතිනිය ඔබ පොරොන්ද වුණා... මහාධිකරණතුමනි,
 පැමිණිලිකාරියගේ හිත පුපුව උණු වෙලා!
 අසබක් : විත්තියෙනුත් පැමිණිල්ලෙනුත් ඉදිරිපත් කළ කාරණාවලට
 මෙම අධිකරණය බොහෝම ප්‍රවේශමෙන්
 කන්දුන්නා. ඒත් තීරණයකට එළඹින්න බැරි වුණා.
 අධිකරණයේ විනිශ්චයකරු වශයෙන් මෙම දරුවාට
 මවක් තෝරා දීම අපේ යුතුකමක්. ඒ නිසා අපි ඒ ගැන
 පරික්ෂණයක් පවත්වනවා. ඡ්‍යුවා, ඩුණු කැල්ලක් අරගෙන
 විනිශ්චය ගාලාව මැද වටයක් අදින්න ඕනෑ. (මහු එසේ
 කරයි) දැන් දරුවට ඩුණු වටය මැද්දෙන් තියමු. (ඡ්‍යුවා
 එසේ කරයි. වටය මැද සිට මයිකල් ගෘෂණා හා සිනා සෙයි.)
 දැන් මේ දෙන්න ම වටය ලැග හිට ගනිමු. (ස්ත්‍රීහු දෙදෙන
 එසේ කරති.) දරුවා ඩුණුවයෙන් එළියට ඇද ගන්න
 පුරුවන් තැනැත්තිය තියම මට හැටියට අපි විනිශ්චය
 කරනව.

- 2 වන නීතියාය** : (ඉක්මතින්) මහාධිකරණතුමනි, මම මේ පරීක්ෂණයට විරැදුධත්වය ප්‍රකාශ කරනව. ඔවුන්න හිමි කුමාරය වශයෙන් අඛණ්ඩිල්ලි වතු පිටි, මාලිගා, දන බාහා ආදි සියල්ලක් ම මේ දරුවා සමග බැඳී තියෙනව. එම දන සම්භාරය මෙවැනි අවිනිශ්චිත පොරයක් මත විසඳීම අයුක්ති සහගත බව මම අවධාරණයෙන් කියා සිටිනව. ඒ ඇරුණු කොට, අත පයේ වැඩපළ කර පුරුදු විත්තිකාරියට තරම් සවි ගක්තියක් මේ සියුමැලි පැමිණිලිකාරියට ඇතැයි කියා හිතන්න අමාරයි!
- අසඩික්** : එහෙම සෝමාරිකමක් ජේන්නේ නැ මට! හ්ම්, අදිමු. (නවාලියා තම පැත්තට දරුවා ඇද ගනී. දරුවා අතහරින ගෘජා බියපත් ව බලා සිටියි) මොක ද වෙලා තියෙන්නේ? මම දැක්කේ නැ අදිනව!
- ගෘජා** : මට හරියට අල්ල ගන්න බැරි වූණා.
- 1 වන නීතියාය** : (නවාලියාට අතට අත දෙමින්) මොක ද මම කිවිවේ? ලේවල බැමිම!
- ගෘජා** : (අසඩික් වෙත දුවමින්) නඩුකාර හාමුදුරුවනේ, තමුන්නාන්සේ ගැන මම කියාපු හැම දෙයක් ම වැරදි යි! මම තමුන්නාන්සේගෙන් සමාව ඉල්ලනව! හරියට කතා කරන්න ඉගෙන ගන්න තුරු වත් දරුවා මට ලබා දෙන්න හාමුදුරුවනේ! දරුව තව ම වචන දෙක තුනයි දන්නේ!
- අසඩික්** : ඇට්ටිලිවලින් උසාවියට බලපාන්න උත්සාහ නොකරන ලෙස මම යුෂ්මතියට අවවාද කරනව. ඔය හැටි උගන්වන්න වචන දෙක තුනකට වඩා යුෂ්මතිය වත් දන්නව ඇතැයි කියා මම හිතන්නේ නැ. හොඳයි. මම තව එක සැරයක් මෙම පරීක්ෂණය පවත්වනව, හරියට දැන ගන්න.
- (ස්ත්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.) හ්ම අදිමු!
- (යැලින් ගෘජා දරුවා අතහරියි)
- ගෘජා** : (අසරණව) මමයි හැදුමේ! දරුව දෙකට ඉරන්න ද මට කියන්නේ? මට බැං එහෙම කරන්න!
- අසඩික්** : (නැගී සිටිමින්) මේ ආකාරයට දරුවගේ සත්‍ය මව කුවද කියල උසාවිය විනිශ්චය කරනවා. (ගෘජාට) යුෂ්මතියගේ දරුව අරගෙන උසාවියෙන් පිට වෙන්න පුළුවන්. මේ නගරයේ වැඩි කළ නොයිද පිට වෙලා යන එක හොඳයි කියල මම අවවාද කරනව. (නවාලියාට) වංචා කළාට ද්‍රු ගහන්න ඉස්සර මෙතනින් පිට වෙනවා හොඳයි.

යුෂ්මතියගේ වතු පිටි නගර සභාවට අයිති වෙනවා. අමා ප්‍රජාත්‍යාමාව සෙල්ලම් කරන්න පිටිතියක් වශයෙන් යොදවනව යුෂ්මතියගේ වතු පිටි. ඡව්වා, මම තීරණය කළා එකට මගේ නම යොදන්න - “අසබක් උද්‍යානය” කියල!

(නටාලියා සිහි නැති ව වැවෙයි. ඇගේ පිරිස විසින් ඇ වත්තම් කර ගෙන යනු ලබයි. අන්දමන්ද වූ ගෘෂ්මා ඩුන් තැන ම සිටිනු පෙනේ. ඡව්වා දැරුවා ඇය අසලට ගෙන යයි.)

දැන් ඉතින් මම නඩුකාර ලෝගුව ගලවා දමනවා. මේක බොහෝම සැර වැඩිය මං වගේ මිනිහෙකුට. විරයෙක් වෙන්න උපන් මිනිහෙක් නොමෙයි මම!

(මහලු ජෝඩ්ව එකි)

ඡන්න මට මතක නැති වූණා. ඡව්වා, කේ අර කසාද පොත ගෙනෙන් මේ ගොල්ලන්ගේ කසාදේ කටු ගාන්න. (පුටුව මත පොත තබා එහි යමක් කටු ගා දමා යළි ඡව්වා අතට දී යන්නට හැරේයි)

- | | | |
|--------|---|--|
| ඡව්වා | : | (එය බලා) එත් මේක වැරදියි. වැරදි ජෝඩ්වනේ දික්කසාද කර තියෙන්නේ. නාකි ජෝඩ්ව නොමෙයි මේ දික්කසාද කර තියෙන්නේ, ගෘෂ්මා! |
| අසබක් | : | හැබැටි! ඡා මට වැරදිලා! හ්ම දැන් නම් ඉතින් කරන්න දෙයක් නැ. කළ දේ වෙනස් කරන මිනිහෙක් නොවෙයි මම! එහෙම කළේත් මේ රටේ නීතිය පවත්වන්නේ කොහොම ද? (මහලු යුවලට) කමක් නැ සියේ, ඒ වෙනුවට යමු මමත් එක්ක! ගිහින් ජෝඩ්ව ම ගහමු පොඩි අඩියක් මමත් එක්ක! (ගෘෂ්මාට හා සයිමන්ට) හ්ම, රිදී හතලිහයි කසාද කාසි! |
| සයිමන් | : | (පසුම්බිය අදිමින්) ඒ ගානට බොහෝම ලාබයි නඩුකාර හාමුදුරුවනේ! දෙයියන්ගේ පිහිටයි! පනින රිලුවුන්ට ඉණි මං බදිනවලු සමහරු! |
| අසබක් | : | දෙන දෙයියා ටොකු ඇන ඇන දෙනවලු! (මුදල් සාක්කුවේ දමා ගනී.) සල්ලි අත ගැවෙන කොට් ආය ම ලෝගුව දමා ගන්න හිතෙනව. (මහලු ජෝඩ්ව හා ඡව්වා සමග පිට වෙයි.) |
| ගෘෂ්මා | : | (අරක්කුම් ස්ත්‍රීය සන්නේෂයෙන් බලා සිටින අතර මයිකල්ට මදැයි, එහෙනම් අපි නුවරින් යන්න ඕන අද රම, ඒ මයිකල්? |
| සයිමන් | : | කසාද කාසිත් ගෙවපු නිසා ඉලන්දාරි ගැනු උමයගෙන් යමක් අන්න්න තියෙනව මට... |

ගංඡා : සයිමන්! සයිමන්! ඉලන්දාරි ගැනු ප්‍රමාය කැමතියි ඕනෑ කෙහෙල්මලකට! (මයිකල් සමග නවමින්)

අප්ප උණි හොර දෙව්වා
අම්ම හරිම තුනකටුවා
ල් හින්දා පුතේ උඩට
මුළු ලොකේ ම දණ නමාවී

කන්ද උචින් අපි යන්නේ
කරෙන් උඩට ගෙනියන්නේ
අතින් අතට ගනිමින්නේ
කරපින්නා ගෙන යන්නේ!

(මුළු සන්කෝෂයෙන් නවමින් පිට වෙති.)

පොතේ ගුරු	:	විදා අත් තල දෙන නො දෙන දේ රගෙන හෝ නොම රගෙන	පොදුවේ
		නිදානයකින් රගෙන දෙන මෙන් යුක්ති ධර්මය සැමට	බඳුවේ
		එදා පිට වූ විතිසුරු ඒ යලින් නැත කිසි දිනක	දුටුවේ
		මෙදා වන තුරු මහුගේ අණ ගුණ දනන් තුඩු තව ද	කියවේ

බඳු එම නීතිය
දිගු නොවූ කෙටි යුගය ඒ රට
ස්වර්ණමය යුගයක් ම වූ බව
දනන් තුඩු තවත් පැවැසයි

හුණු වටය පිළිබඳ
අසු මෙපුවත සබඳ වියතුනි
පැවසු ලෙස දන පුරාණේ
තබා ගනු මැන සිතෙහි මෙවදන

දෙයක් වේ නම් යම්
පුදුස්සාට ම අයිති විය යුතු
ම කියන ලෙස මෙලෙද
ලැබිය යුතු අය ම ය ලැබිය යුතු
මුළු ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
රියැදුරු මනා වූ

ලැබිය යුතු වූ සේ ම අස් රිය
 මුදු ගුණය ඇති අය
 දරුවන් දිනිය යුතු වෙය
 ගොවී දන මනා වූ
 දිනිය යුතු වූ සේම ගම් බිම.



නාට්‍ය කළුව සංඡ්‍යාල කළුවකි.

වේදිකා නාට්‍ය කළුව සංඡ්‍යාල කළුවක් වීමට හේතු වන කරුණු කිහිපයකි.

- රංගනත කරන මොහොතේ ම තැරැකිය හැකි වීම
- ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ මොහොතේ ම ලද හැකි වීම
- රංගනත කරන මොහොතේ යම් වරදක් සිදු වුව හොත් සංස්කරණය කළ නොහැකි වීම



නාට්‍ය කළුව කළු මාධ්‍යයන් කිහිපයක විකතුවකි.

කාච්‍යා, ගිතය, විතුය, සංගීතය, තර්තහය ආදි සියල්ල එකතුන් වන කළු මාධ්‍යයකි.



නාට්‍ය කළුව සාමූහික කළු මාධ්‍යයකි.

නාට්‍යයක් බිජි කිරීම තනි පුද්ගලයකුගේ පරිග්‍රමයක ප්‍රතිඵලයක් නොවේ. කිහිප දෙනකුගේ සහාය ඒ සඳහා අවශ්‍ය වේ. නාට්‍ය රචකයා, නාට්‍ය අධ්‍යක්ෂවරයා, නළ නිලියන්, පසුතල නිර්මාණ ඕල්පීන්, අංග රචනා ඕල්පීන්, රෝගීක නිර්මාණ ඕල්පීන්, රෝග වස්ත්‍රාහරණ නිර්මාණය කරන්නන්, සංගීත නිර්මාණ ඕල්පීන්, ප්‍රේක්ෂකයන් හා විවාරකයන් ආදිය ඒ සඳහා නිදර්ශන සේ දැක්විය හැකි ය.

'නාට්‍යය යනු කුමක් ද? යන්නට අර්ථ දක්වන හරතමුනි පත්‍රවරයා මෙසේ පවසයි:

'මෙනිස් ජීවිතයේ දී මුහුණ පාන්නට සිදු වන යම් සැප හෝ දුක් සහිත අවස්ථාවක් වේ ද එය ආංගික ආදි අනිනය සතරීන් දැක්වූ විට නාට්‍යය සි..,

- නාට්‍ය ගාස්තුය

අනින සතර හෙවත් වතුරුවිධ අනිනය යනු කුමක් ද යන්න පිළිබඳවත් නාට්‍ය ගාස්තුය නම් ගුන්පයේ සඳහන් වෙයි.

- | | | |
|------------------|---|---|
| 1. ආංගික අභිනය | - | අංග වලන මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කිරීම. |
| 2. වාචික අභිනය | - | වචන මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කිරීම. මෙහි දී ගිත, කවි, ගෙළුමය සංචාර ආදි කුමන හෝ මාර්ගයක් තෝරා ගත හැකි ය. |
| 3. සාත්වික අභිනය | - | මූහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශනය. කෝපය, ගෝකය, විස්මය, බිය, ආදරය, කුරුත්වය ආදි ඕනෑ ම භාවයක් මූහුණේ ඉරියව්වලින් ප්‍රකාශයට පත් කළ හැකි ය. |
| 4. ආභාරය අභිනය | - | අැලුම් පැලුම්, සංගිතය, වෛදිකා පසුතල නිරමාණය, රංගාලෝකනය, වේළ නිරුපණය ආදි සියලු දැ මගින් අදහස් ප්‍රකාශනය. |

මේ අනුව බලන කළ නාට්‍යයක් සම්පූර්ණ වන්නේ කිසියම් රචකයකු විසින් නිරමාණය කරන ලද නාට්‍ය පිටපත හේවත් පෙළ, නළ නිශ්චි පිරිසක් විසින් රට අවශ්‍ය සංගිතයූයන්, වේළ නිරුපණ සිල්පීන්, අලෝකකරණ සිල්පීන්, රාගුම් අලංකාරිකයන් ආදි පිරිස්වල සහයෝගය ඇතිව ජ්‍යෙෂ්ඨ පිරිසක් ඉදිරියේ රග පා පුද්රේෂනය කරනු ලැබූ කළේහි ය.

නාට්‍ය පිටපතක් රචනා කිරීම අනියෝගාත්මක කාර්යයකි. නාට්‍යයක පිටපත එහි හදුවත බඳු වේ. නාට්‍යයක් ජ්‍යෙෂ්ඨ ලබන්නේ පිටපත හේතුවෙනි. ලිඛිත පිටපතක් නැති නාට්‍ය ද තිබේ. විදි නාට්‍ය රට නිදසුනකි. එහෙත් එම නාට්‍යවල නිෂ්පාදනය තුළ නොලියු පිටපතක් ඇතේ.

නාට්‍ය පිටපතක අන්තර්ගත විය යුතු ලක්ෂණ පහත පරිදි වේ.



1. තේමාවක් තොරා ගැනීම

නාට්‍ය පිටපතකට තේමාවක් අවශ්‍ය වේ. යුද්ධය, වියකියාව, පවත්නා අධ්‍යාපන ක්‍රමය, සතුන්ට කරුණාව දැක්වීම, වැඩිහිටියන්ට ගරු කිරීම ආදි ඕනෑ ම තේමාවක් නාට්‍ය පෙළක් රචනා කිරීම සඳහා තොරා ගත හැකි ය.

‘හුණුවටයේ කතාව’ නම් නාට්‍යයේ තේමාව ‘දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති විය යුතු ය’ යන්න යි.



2. කතා වස්තුව තොරා ගැනීම

තොරා ගනු ලැබූ තේමාව ඉදිරිපත් කිරීමට සුදුසු කරා වස්තුවක් තොරා ගැනීම ඊ ලග වැදගත් කාර්යය යි. රචකයාට කතා වස්තුවක් නිරමාණය කර ගැනීමේ දී තමාගේ

අත්දැකීම් ඉවහල් කර ගත හැකි ය. එහි දී කරා වස්තුව ගොඩනගා ගැනීමට උපයෝගි කර ගත හැකි කුම කිහිපයක් වෙයි.

තමාගේ අත්දැකීමක් ඇසුරෙන්

- දුන්න දුනුගමුවේ - සුගතපාල ද සිල්වා

නිර්මාණය කර ගත් කතා වස්තුවක්

- ගුරු තරුව, තලමල පිපිලා - ජයලත් මහේරත්න

ඡනකතාවක් පාදක කර ගැනීම

- එලොව ශිජින් මෙලොව ආවා - එදිරිවීර සරච්චර්ංග, නරි බැනා - දයානන්ද ගුණවර්ධන

ඳමා කතාවක් පාදක කර ගැනීම

- පූංචි අපට දැන් තේරෙයි තොජ්පි වෙළෙන්දා - සේමලතා සුබසිංහ

ජාතක කතාවක් පදනම් කර ගැනීම

- මනමේ - (වුල්ලඹනුද්ධර ජාතකය), වෙස්සන්තර ජාතකය, ප්‍රභාවතී, (කුස ජාතකය) එදිරිවීර සරච්චර්ංග

ඉතිහාස කතාවක් පාදක කර ගැනීම

- සිංහබාජු - එදිරිවීර සරච්චර්ංග
සුබ සහ යස - සයිමන් නවගත්තේගම
දෙශ්න කතිරිනා - කේ. ඩී. හේරත්

මෙම උද්ධාතය ලෙස සපයා ඇති පුණුවටයේ කතාව නාට්‍යයට පාදක වී ඇත්තේ අවුරුදු හයසියයකටත් වඩා පැරණි වින ජන කතාවක් බව කියනු ලැබේ.



3. නාට්‍යමය අවස්ථා තෝරා ගැනීම

යම් කතා පුවතක් හෝ සිදුවීමක් ඇසුරෙන් නාට්‍ය පෙළක් නිර්මාණය කිරීමේ දී එම කතා පුවතේ හෝ සිදුවීමෙහි ඇති සැම අවස්ථාවක් ම හෝ සිද්ධියක් ම යොදා ගැනීම සුදුසු නොවේ. නාට්‍යයට උවිත අවස්ථා පමණක් තෝරා ගත යුතු ය.

නාට්‍යයේ අවස්ථාවක් යනු ප්‍රේක්ෂකයාගේ සිතේ කුතුහලය හා ආතතිය උපරිමයෙන් කුළුගැන්වීය හැකි අවස්ථා ය.

මෙම දී ඇති නාට්‍ය උද්ධාතයේ දී 'දරුවා කාට අයිති වේ ද?' යන කුතුහලය ප්‍රේක්ෂකයාගේ සිතේ ඇති වෙයි. අවසාන මොහොත දක්වා ම ප්‍රේක්ෂකයා සිතන්තේ දරුවා ඔහුගේ සැබැඳු මවට හිමි වේ ය යන්න සි. එහෙත් ප්‍රේක්ෂකයා මනාප වන්තේ දරුවා ගෘහ්‍යාව හිමි වනු දැකීමට සි. මේ හේතු කොට ගෙන තුළුව අසින අවස්ථාවේ දී ප්‍රේක්ෂක මනස ආතතියෙන් පෙළෙසි.

එමෙන් ම කතා පුවතේ සිදුවීමෙහි ඇතුළත් ඇතැම් අවස්ථා ඉවත් කිරීමටත් එහි නොමැති දේ අළුතින් එකතු කිරීමටත් එහි ඇතැම් සිදුවීම් වෙනස් කිරීමටත් නාට්‍ය පෙළ රවකයාට නිදහස තිබේ.

එදිරිවීර සරච්චර්ංගන්ගේ මනමේ නාට්‍යය ර්ට කදිම නිදුසුනකි.

ව්‍යුල්ල දහන්දර ජාතකයේ සඳහන් වන ඇතැම් කොටස් නාට්‍ය පෙළ රචනයේ දී ඉවත් කර ඇත.

උදාහරණ:- කැමට යමක් ඉල්ලා ගෙන එන ලෙස මනමේ කුමරු සොරු කණ්ඩායම වෙතට කුමරිය පිටත් කර හැරීම.

ඇතැම් සිද්ධි අලුතින් එක් කොට තිබේ.

උදාහරණ:- අවසානයේ වැද්දා විසින් හැර දැමුණු කුමරිය පැලී මිය බව දැක්වීම.

ජාතක කථාවේ දැක්වෙන්නේ සිවල් වෙසින් පැමිණි ගුණය ඇත මින් මතුවට පතිච්ච රැකගෙන ජීවත් වන ලෙසට උපදෙස් දුන් බව සි.

මුල් කතා ප්‍රවෘත්තියේ එන ඇතැම් සිද්ධි නාට්‍යයේ දී වෙනස් කර ගත හැකි ය.

උදාහරණ:- ජාතක කතාවේ දැක්වෙන්නේ මනමේ කුමරිය කුමරාට කඩුවේ කොපුව දී කඩුව වැද්දා අතට දුන් බව සි. එහෙන් සරව්වන්ද මහතා එය වෙනස් කොට කුමරිය ඇසු පැනයකින් වැද්දාගේ ගුහණය ලිහිල් වූ අතර, ඒ අවස්ථාවෙන් ප්‍රයෝගන ගත් වැද්දා වහා කුමරියගේ අතින් කඩුව ගෙන කුමරා මරා දැමු බවයි.



4. නාට්‍ය පෙළක් රචනා කිරීමේ දී ගැටුම් අවස්ථා තිර්මාණය කළ යුතු ය.
නාට්‍යයක ගැටුම කිහිපාකාරයකට ක්‍රියාත්මක වේ.

මිනිසා සහ මිනිසා අතර ගැටුම
මිනිසා සහ පරිසරය අතර ගැටුම
මිනිසා සහ ඔහුගේ මනස අතර ගැටුම
මිනිසා සහ අදාශාමාන බලවේග අතර ගැටුම

ඉහත උද්ධාතයෙහි ගෘෂණ නමැති සේවිකාවත් නටාලියා බිසවත් අතර දරුවා සම්බන්ධයෙන් ඇති වන ගැටුම මිනිසා සහ මිනිසා අතර ගැටුමකට නිදසුනකි.

මනමේ නාට්‍යයේ මනමේ කුමරුත් කුමරියන් රුදුරු වනාන්තරයක් මැදින් බරණැස් නුවර බලා ගමන් අරඹිති. වනාන්තරය තරණය කිරීමේ අහිජෝගය ඔවුන් දෙදෙනා හමුවේ ඇත. එය මිනිසා සහ පරිසරය අතර ගැටුමට නිදසුනකි.

හුණුවටයක් ඇද දරුවා ඒ මැද තබා දෙපසට අදින ලෙස අසඩක් ගෘෂණ සහ නටාලියාට අණ කරයි. එහෙන් ගෘෂණ දරුවා අදින්නේ කෙලෙස දැයි සිතයි. ඔහුට ඉන් ඇති වන වේදනාව ගැන සිතයි. එම අවස්ථාවේ ගෘෂණ මානසික ව යම ගැටුමකට මැදි ව සිටියි. එය මිනිසා සහ ඔහුගේ මනස අතර සිදු වන ගැටුම පැහැදිලි කර ගැනීමට සුදුසු අවස්ථාවකි.

කාලිදාස විසින් රචිත අහිඡාන ගාකුන්තලයේ දුර්වාසස් සාම්බුද්ධයාගේ ගාපය නිසා

දුෂ්‍යන්තර රජුට සකුන්තලා පිළිබඳ අමතක වෙයි. ගාපයෙන් මිදී යළි එක් වීමේ අනියෝගය ඔවුන් හමුවේ ඇත. එහි ඇත්තේ මිනිසා සහ අදාශුමාන බලවේගයක් අතර වන ගැටුමකි. මෙබඳ ගැටුම අවස්ථා එකක් හෝ කිහිපයක් නාට්‍ය පෙළක අන්තර්ගත විය යුතු ය. නැත හෝත් ජ්‍යෙෂ්ඨා අවධානය නාට්‍යයෙන් ගිලිහි යැමට එය හේතුවක් වෙයි.



5. නාට්‍ය පෙළෙනි ආරම්භයක්, වර්ධනයක්, උච්ච අවස්ථාවක තිබිය යුතුය.



6. නාට්‍ය පෙළ රචනයේ දී කිසියම් ගෙවුණකට අනුව රචනා කළ යුතු වෙයි.

නාට්‍යයක ප්‍රකාශන විලාසය හෙවත් නාට්‍යය ඉදිරිපත් කරන ආකාරය ගෙලිය නම් වෙයි. නාට්‍ය ගෙලි ප්‍රධාන වශයෙන් ප්‍රවර්ග දෙකකි.

1. ලේඛක ධර්මි (ස්වාභාවික ගෙලිය)
2. නාට්‍යධර්මි (ගෙලිගත සම්පූදාය)

මේ එක් එක් ගෙලියට අනන්‍ය ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.

	ස්වාභාවික නාට්‍ය	ගෙලිගත නාට්‍ය
ගෙලිය	සාමාන්‍ය ජීවිතයට සම්පූර්ණයෙන් ඉදිරිපත් කෙරේයි.	සාමාන්‍ය ජීවිතයෙන් දුරස්ථා ගෙලියකින් ඉදිරිපත් කෙරේයි.
දෙබස්	කතාබහ කරන ආකාරය සාමාන්‍ය ජීවිතයේ කතාබහ කරන ආකාරයට සමාන ය.	සම්පූර්ණයෙන් ම ගායනයෙන් හෝ කාවාමය ගෙලියකින් දෙබස් ඉදිරිපත් වෙයි.
වේදිකාව මත හැසිරීම	ගමන බිමන, වේදිකාව මත හැසිරීම සාමාන්‍ය ආකාරයට සිදු වෙයි.	නර්තනය හෝ මුදා සහිත රිද්මානුකුල ගමන් කාල භාවිත කෙරේයි.
ඇඳුම් පැලදුම් හා වේශ නිරුපණය	ඇඳුම් පැලදුම්, වේශ නිරුපණය ආදිය සාමාන්‍ය ජීවිතයේ දී භාවිත කෙරෙන ආකාරයට සකස් කර ගැනෙයි.	වරිත සඳහා විශේෂයෙන් නිර්මාණය කළ ඇඳුම් පැලදුම් භාවිත වන අතර සැබැඳු ජීවිතයේ සිදු කෙරෙන ආකාරයට වඩා කැපී පෙනෙන ලෙස වේශ නිරුපණය සිදු කෙරේයි.
සංගිතය	සංගිතය අනිවාර්ය නො වේ.	සංගිතය අනිවාර්ය වෙයි.
පසුතල නිර්මාණ	පසුතල නිර්මාණ භාවිත කෙරේයි.	පසුතල නිර්මාණ යොදා නො ගැනෙයි.
වස්තු විෂය / තේමාව	සමකාලීන සමාජ ප්‍රශ්න විෂය කර ගැනේ.	බොහෝ විට ජාතක කතා, ජන කතා, සුරංගනා කතා ආදිය විෂය කර ගැනේ. (එහෙත් සමකාලීන සමාජ ප්‍රශ්න ද තේමා විය හැකි ය.)
නිද්රණන	කැලණී පාලම - ආර් ආර්. සමරකේත්න් බෝධිංකාරයෝ, කට්ටු ගෙවල් - සුගතපාල ද සිල්වා	මනමේ, සිංහබාහු, - එදිරිවීර සරව්වන්ද කුවේණ - මහන්රි ජයසේන



7. සංචාර යෙදීමේ දී වවන උච්චාරණය කිරීමේ රටාව, විරාම සහිත ව, විරාම මත්‍යු මගින් ද පෙළ රචනය තුළ සඳහන් විය යුතු ය.

උදාහරණ:- සයින් :- 'උහුලා මගේ දරුවෝ' කිවිවලු සාර්තුමා. මිනිසුන්ට කියලා, උන්ගේ හිස ගසා දැමීමලු.



8. සංචාරවලට අමතර ව රෝග විධාන නාට්‍ය පෙළක සඳහන් කළ යුතු ය.

රෝග විධාන යනු නාට්‍ය පෙළක වරහන් ක්‍රූල ඇති කොටස් ය. මේවා ප්‍රේක්ෂකයාට හැර නාට්‍යයට දායක වන නළතිලියන්, අධ්‍යක්ෂවරයා, සංගීතයේයා, ආලෝක ශිල්පීයා ආදි සියලු ම දෙනාට අත්‍යවශ්‍ය වේ.

ඉහත කරුණු සලකා බලමින් රෝගනය සඳහා ම උච්ච - එනම්: රෝගපරම - නාට්‍ය පිටපතක් රවනා කිරීමට ඔබට ද පුළුවන.

ප්‍රායෝගික අන්තර්ගති

1. යම් සිද්ධියක් පිළිබඳ කතාවක් කීම අරඹන්න.

එක් සිසුවකු වාක්‍ය දෙක බැඟින් වන සේ නාට්‍යමය අවස්ථා අන්තර්ගත කරමින් පත්තියේ සිසුන් සැම දෙනා ම එක් ව රසවත් කතාවක් නිරමාණය කරන්න. (ක්ෂේත්‍ර ව සිතට එන දේ ඇසුරෙන් වාක්‍ය දෙක නිරමාණය කර ගන්න).

පසු ව පත්තිය කණ්ඩායම් හතරකට බෙදී එම කතාව ම පාදක කරගෙන නාට්‍ය පෙළ හතරක් රවනා කරන්න. (විනාඩි 15ක් සඳහා)

2. ගුරුවරයාගේ ආධාරයෙන් හොඳ ම පිටපත තොරු ගෙන, එය රෝගනයක් බවට පත් කරන්න.

3. පත්තිය කණ්ඩායම් පහකට බෙදී පහත සඳහන් ප්‍රසිද්ධ නාට්‍ය නිරමාණ සඳහා පාදක වූ කතා පුවත් සොයා පත්තියට ඉදිරිපත් කරන්න.

- | | |
|---------------------------|------------------------------|
| i. මනමේ | - මහාවාරිය එදිරිවීර සරව්වන්ද |
| ii. නර්බැනා | - දයානන්ද ගුණවර්ධන |
| iii. රත්තරං | - මහාවාරිය එදිරිවීර සරව්වන්ද |
| iv. එලොව ගිහින් මෙලොව ආවා | - මහාවාරිය එදිරිවීර සරව්වන්ද |
| v. සිංහබාහු | - මහාවාරිය එදිරිවීර සරව්වන්ද |

4. පහත සඳහන් අවස්ථා අතුරෙන් එකක් තොරු ගෙන විනාඩි 15-25ක් අතර කාලයක් ක්‍රූල රෝගගත කළ හැකි වන පරිදි කෙටි නාට්‍ය පිටපතක් රවනා කරන්න.

- | |
|---------------------------------|
| i. ජන කතාවක් |
| ii. ජාතක කතාවක් |
| iii. පුවත්පතක පළ වූ විශේෂාංගයක් |
| v. තමා ලත් අත්දැකීමක් |